



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2443/14 - 2025 ජුනි මස 30 වැනි සඳුදා - 2025.06.30

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

එල්.ඩී.බී. 15/2024

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත

රාජ්‍ය ණය සම්බන්ධීකරණ කමිටුවේ නිර්දේශය මත, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 ව්‍යවස්ථාවේ (3) වන අනුව්‍යවස්ථාවේ ව්‍යතිරේකය සහ 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 19, 20, 21, 22 සහ 23 වගන්ති සමඟ කියවිය යුතු, එම පනතේ 35 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදනු ලබන නියෝග.

අනුර කුමාර දිසානායක,
ජනාධිපති.

2025 ජුනි මස 30 වැනි දින.

කොළඹ දිග.

නියෝග

1. මෙම නියෝග 2025 රාජ්‍ය ණය කළමනාකරණ නියෝග අංක 01 ලෙස හඳුන්වනු ලැබේ.

2. ණය ඇපකර ගිවිසුමක් සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අදහස් කරන අයෙකුට අත්පිටින් විසින් පහත සඳහන් ලියකියවිලි (මින් මතු "කාර්යාලය" ලෙස හඳුන්වන) රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.

(අ) පසුගිය වසර තුන සඳහා විගණන වාර්තා සහ විගණනය කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශ, ආසන්නතම පසුගිය වසර සඳහා විගණනය සම්පූර්ණ කර නොමැති විට, ආසන්නතම පසුගිය වසර සඳහා විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශනය;



- (ආ) ඉතා ආසන්නතම අතුරු මූල්‍ය ප්‍රකාශන;
- (ඇ) අදාළ වන පරිදි නිසි බලධාරයා විසින් අනුමත කරන ලද, ඉදිරි වසර තුන සඳහා ව්‍යාපාර සැලසුම් සහ ප්‍රධාන මූල්‍ය සහ මූල්‍ය නොවන ඉලක්ක;
- (ඈ) ඉල්ලීමට පාදක වන ණය ගැනීමේ සමස්ත කාල සීමාව සඳහා ණය සේවාකරණ ප්‍රක්ෂේපණ;
- (ඉ) ඉල්ලීමට පාදක වන ණය ගැනීමේ සමස්ත කාල සීමාව සඳහා අස්ථිතයේ සහ ව්‍යාපෘතියේ මුදල් ප්‍රවාහ ප්‍රක්ෂේපණ;
- (ඊ) සවිස්තරාත්මකව වෙන් කරන ලද (ඇපකර සහිත, ඇපකර රහිත සහ උපණය, විනිමය අනුව, ණයහිමියා අනුව) හිඟ ණය තොගය;
- (උ) එක් එක් හිඟ ණය සඳහා නියමයන් සහ කොන්දේසි (කල්පිරීම සහ පොලී අනුපාතිකය ඇතුළුව);
- (ඌ) අදාළ පරිදි, නිසි බලධාරයා විසින් අනුමත කරන ලද ආයෝජන ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව;
- (එ) අදාළ වේ නම්, අනුමත වුවහොත් ව්‍යාපෘති ගිණුමක් විවෘත කිරීමට සහ ණය ගෙවීම් සඳහා ව්‍යාපෘති ගිණුම භාවිතා කිරීමට අයදුම්කරුගේ එකඟතාව;
- (ඒ) අදාළ නම්, අයදුම්පත පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය;
- (ඔ) අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය හා එහි අනුමතය; සහ
- (ඔ) ණය සහ විනිමය අවදානම් විශ්ලේෂණ සිදු කිරීම සඳහා කාර්යාලය විසින් අවශ්‍ය යයි සලකනු ලබන වෙනත් ඕනෑම තොරතුරක්.

3. අදාළ වන උපරිම සීමාව වන්නේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 17 වන වගන්තියේ දක්වා ඇති ඇපකර සීමාවයි.

4. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාත්‍යන්තරව පිළිගත් භෞදම පරිච්ඡේද මත පදනම් වූ ණය අවදානම් තක්සේරු ක්‍රමයක් භාවිතා කරමින්, ණය ඇපකරවල ණය අවදානම කාර්යාලය විසින් තක්සේරු කරනු ලැබිය යුතුය.

5. ඇපකර ගාස්තු, ගිවිසුම යටතේ සහතික කර ඇති මුළු ගිවිසුම්ගත මුදලින් හෝ හිඟ ණය ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස නියම කළ යුතුය. ඇපකර හේතුවෙන් රජයට දැරීමට සිදුවන අපේක්ෂිත පාඩුව ආවරණය වන පරිදි, කාර්යාලය විසින් තක්සේරු කරන ලද ණය අවදානම මත පදනම්ව එම ප්‍රතිශතය තීරණය කරනු ලබන අතර එය ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුය.

6. ශ්‍රී ලංකාවේ අදාළ නීති යටතේ ලියාපදිංචි කර ඇති ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ප්‍රතිලාභියාගේ ව්‍යාපෘති ගිණුම පවත්වාගෙන යාමට සුදුසුකම් ලත් මූල්‍ය ආයතනයක් වනු ඇත.

7. කාර්යාලය විසින් ණය ඇපකර ගිවිසුමේ කෙටුම්පත සකස් කර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර එයට පහත සඳහන් දෑ ඇතුළත් විය යුතුය : -

- (අ) ඇපකර මුදල;
- (ආ) ණය ඇපකර සඳහා ගාස්තු;
- (ඇ) කැඳවනු ලැබූ ණය ඇපකරයක් යටතේ ගෙවන ලද ඕනෑම මුදලක් සඳහා වන්දි ගෙවීමට සහ අවශ්‍ය ඕනෑම තොරතුරක් සම්පූර්ණයෙන්ම හෙළිදරව් කිරීමට ප්‍රතිලාභියාගේ එකඟතාව;
- (ඈ) ගිවිසුමේ ණය ගෙවීමේ සැලැස්මට අනුකූලව ණය සේවා ගෙවීම් සිදු කිරීමට, ණයවල නියමයන් සහ කොන්දේසි සපුරාලීමට, කැඳවනු ලබන්නේ නම් ඇපකරයක් යටතේ රජය විසින් ගෙවන ලද ඕනෑම මුදලක් ආපසු ගෙවීමට සහ අදාළ වේ නම් දඩ පොලිය ගෙවීමට ප්‍රතිලාභියාගේ එකඟතාව;
- (ඉ) ව්‍යාපෘති ගිණුම දරන බැංකුවේ නම සහ එහි අපේක්ෂිත කාර්යයන් (අරමුදල් ආපසු ගැනීමේ ලේඛනවල අනුකූලතාව සහතික කිරීම, ගිණුම් ශේෂය නිරීක්ෂණය කිරීම සහ අමාත්‍යාංශයට වාර්තා කිරීම ඇතුළුව). ප්‍රතිලාභියා පළාත් සභාවක් හෝ පළාත් පාලන ආයතනයක් වන විට, ව්‍යාපෘති ගිණුමක් විවෘත කිරීම අවශ්‍ය නොවේ; සහ
- (ඊ) පනතේ 23 වන වගන්තියට අනුව වාර්තා කිරීමේ අවශ්‍යතාවලට අනුකූල වීමට ප්‍රතිලාභියාගේ එකඟතාව.

8. උපණය ලබා ගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අදහස් කරන අස්ථිත්වයක් විසින් පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුතුය. :-

- (අ) පසුගිය වසර තුන සඳහා විගණන වාර්තාව සහ විගණනය කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශ, ආසන්නතම පසුගිය වසර සඳහා විගණනය සම්පූර්ණ කර නොමැති විට, ආසන්නතම පසුගිය වසර සඳහා විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශනය;
- (ආ) ඉතා ආසන්නතම අතුරු මූල්‍ය ප්‍රකාශන;
- (ඇ) ඉල්ලීමට පාදක වන ණය ගැනීමේ සමස්ත කාල සීමාව සඳහා ණය සේවාකරණ ප්‍රක්ෂේපණ;
- (ඈ) අදාළ වන පරිදි නිසි බලධාරියා විසින් අනුමත කරන ලද, ඉදිරි වසර තුන සඳහා ව්‍යාපාර සැලසුම් සහ ප්‍රධාන මූල්‍ය සහ මූල්‍ය නොවන ඉලක්ක;
- (ඉ) ඉල්ලීමට පාදක වන ණය ගැනීමේ සමස්ත කාල සීමාව සඳහා අස්ථිත්වයේ සහ ව්‍යාපෘතියේ මුදල් ප්‍රවාහ ප්‍රක්ෂේපණ
- (ඊ) සවිස්තරාත්මකව වෙන් කරන ලද (ඇපකර සහිත, ඇපකර රහිත සහ උපණය, විනිමය අනුව, ණයහිමියා අනුව) හිඟ ණය තොගය ;
- (උ) එක් එක් හිඟණය සඳහා නියමයන් සහ කොන්දේසි (කල්පිරීම සහ පොලී අනුපාතිකය ඇතුළුව);
- (ඌ) අදාළවන පරිදි, නිසි බලධාරියා විසින් අනුමත කරන ලද ආයෝජන ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව;
- (එ) අදාළවේ නම් ඉල්ලීම අනුමත වුවහොත් ව්‍යාපෘති ගිණුමක් විවෘත කිරීමට සහ ණය ගෙවීම් සඳහා ව්‍යාපෘති ගිණුම භාවිතා කිරීමට අයදුම්කරුගේ එකඟතාව;
- (ඒ) අදාළ වේ නම් අයදුම්පත පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය;
- (ඔ) අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය හා එහි අනුමතය ; සහ
- (ඔ) ණය සහ විනිමය අවදානම් විශ්ලේෂණ සිදු කිරීම සඳහා කාර්යාලය විසින් අවශ්‍ය යැයි සලකනු ලබන වෙනත් ඕනෑම තොරතුරක්.

9. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 13 වන වගන්තියේ නිශ්චිතව දක්වා ඇති රාජ්‍ය ණය තිරසාර මට්ටමකට අඩු කර පවත්වා ගැනීමේ අවශ්‍යතාවන්ට අනුගත වෙමින් උපණය ලබා දිය යුතුය.

10. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හොඳම පරිවෘත්ත මත පදනම් වූ ණය අවදානම් තක්සේරු ක්‍රමයක් භාවිතා කරමින්, උපණය ලබා දීමේ ණය අවදානම කාර්යාලය විසින් තක්සේරු කරනු ලැබිය යුතුය.

11. අරමුදල් සැපයීමේ පිරිවැය, ව්‍යවහාර මුදල් අවදානම සහ ප්‍රතිලාභියා හා සම්බන්ධ ණය අවදානම ආවරණය කිරීම සඳහා මූලික ණය මුදලේ පොලී අනුපාතිකයට අමතර වාරිකයක්, කාර්යාලය විසින් උපණය ප්‍රතිලාභීන්ට නියම කළ යුතුය. එම වාරිකය, ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබිය යුතුය.

12. ශ්‍රී ලංකාවේ අදාළ නීති යටතේ ලියාපදිංචි කර ඇති ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ප්‍රතිලාභියාගේ ව්‍යාපෘති ගිණුම පවත්වාගෙන යාමට සුදුසුකම් ලත් මූල්‍ය ආයතන වනු ඇත.

13. පහත සඳහන් දෑ ඇතුළත් උප ණය දීමේ ගිවිසුමේ කෙටුම්පත කාර්යාලය විසින් සකස් කළ යුතුය.:-

- (අ) උපණය මුදල;
- (ආ) උපණය ලබා ගැනීම සඳහා වාරිකය ;
- (ඇ) පොලී අනුපාතිකය ඇතුළුව උපණය ගිවිසුමේ නියමයන් සහ කොන්දේසි;
- (ඈ) ව්‍යාපෘති ගිණුම දරනු ලබන බැංකුවේ නම සහ (අරමුදල් ආපසු ගැනීමේ ලේඛනවල අනුකූලතාව සහතික කිරීම, ගිණුම් ශේෂය නිරීක්ෂණය කිරීම සහ අමාත්‍යාංශයට වාර්තා කිරීම ඇතුළුව) එහි අපේක්ෂිත කාර්යයන්. ප්‍රතිලාභියා පළාත් සභාවක් හෝ පළාත් පාලන ආයතනයක් වන විට, ව්‍යාපෘති ගිණුමක් විවෘත කිරීම අවශ්‍ය නොවිය යුතු ය ;

සහ

- (ඉ) පනතේ 23 වන වගන්තියට අනුකූලව වාර්තා කිරීමේ අවශ්‍යතාවන්ට අනුකූල වීමට ප්‍රතිලාභියාගේ එකඟතාව.

14. ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන දහයකට වඩා වැඩි වන සැපයුම්කරුවන්ගේ ණය ගිවිසුම්, කාර්යාලයේ විෂය පථයට අයත් විය යුතුය.

15. එවැනි සෑම ව්‍යාපෘතියක්ම 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ අර්ථ දැක්වා ඇති පරිදි රාජ්‍ය ආයෝජන වැඩසටහනට ඇතුළත් කළ යුතුය.

16. මූල්‍ය කල්බදු ගිවිසුමේ කාල සීමාව වසරකට වඩා වැඩි වන අවස්ථාවක දී, එම මූල්‍ය කල්බදු ගිවිසුම්, කාර්යාලයේ විෂය පථයට අයත් විය යුතු ය.

17. මෙම නියෝගයන්හි -

“පනත” යන්නෙන් 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අදහස් වේ.

“අදාළ සීමාව” යන්නෙන් 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ නියම කර හා අර්ථ දැක්වා ඇති පරිදි ඇපකර සීමාව අදහස් වේ. සහ

“නිසි බලධාරියා” යන්නෙන් තීරණ ගැනීමට, නියෝග බලාත්මක කිරීමට හෝ ආයතනයක මෙහෙයුම් අධීක්ෂණය කිරීමට නීතිමය අධිකාරය, විශේෂඥතාවය හෝ නම් කරන ලද වගකීම දරන නිල ආයතනයක්, සංවිධානයක් හෝ නියෝජ්‍ය ආයතනයක් අදහස් වේ.

EOG 07 - 0001